

ශීර්ෂය 116 - වෙළඳ අමාත්‍යාංශය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වෙළඳ අමාත්‍යාංශයේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව වෙළඳ අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2021 ජූලි 08 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2021 අගෝස්තු 13 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2020 දෙසැම්බර් 31 දිනට වෙළඳ අමාත්‍යාංශයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1) (ඇ) උප වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානාධිකාරයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී. .
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

අමාත්‍යාංශය සමාලෝචිත වර්ෂයේදී ස්ථාපනය කර තිබූ බැවින් ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර නොතිබුණි.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය

(අ) පුනරාවර්තන වියදම් විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ නිර්දේශය අදහස් දැක්වීම

(i) අමාත්‍යාංශයට ඒකාබද්ධ කළ වෙනත් අමාත්‍යාංශ යටතේ අධිභාර කරන ලද රු.2,840,611 ක් ගිණුම්වලට ගලපා තිබුණු අකාරය පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොවුණි.

55 වැය ශීර්ෂය යටතේ දරා ඇති රු. 1,872,756 ක් වූ වැටුප් හා චේතන වියදම සහ රු. 774,200 ක් වූ වෙනත් දීමනා වියදම 151 වැය ශීර්ෂය (ධීවර අමාත්‍යාංශය) යටතට ගෙන ඇත. පසුව 6/2020 අයවැය වකු ලේඛනයට අනුව මෙම වියදම 116 වැය ශීර්ෂයට ඇතුළත් විය යුතුය. ඒ අනුව 116 වැය ශීර්ෂය යටතට ගැනෙන මුළු වැටුප් හා චේතන වියදම රු.32,589,956 ක් වන අතර මුළු වෙනත් දීමනා වියදම රු. 774,200 ක් වේ.

වෙනත් අමාත්‍යාංශ යටතේ අධිභාර කරන ලද වියදම් අදාළ ගිණුම්වලට ගැලපිය යුතු වේ.

අතිකාල හා නිවාඩු දින වැටුප් රු.3,332,934 ක් සහ බදුකුලී හා පලාත් පාලන බදු වියදම රු.13,930,877 ක් ලෙස නිවැරදි විය යුතු බව පිලිගනිමි.

(ii) අංක 151-1-1-0-1101-11 දරන වැය විෂයයෙන් අංක 116-1-1-0-1101-11 දරන වැය විෂයයට මාරු කරන ලද රු.120,750 ක් වූ ගමන් වියදමින් ආපසු ගෙවීමක් අංක 116-1-1-0-1101-11 දරන වැය විෂයයට බැර කිරීම වෙනුවට හර කර තිබීමේ වරද නිවැරදි කිරීම විධිමත්ව සිදු නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ගමන් වියදම් රු.120,750ක් වැඩියෙන් දක්වා තිබුණි.

2020 දෙසැම්බර් ගිණුම් සාරාංශයට අනුව මෙම ගමන් වියදම වන රු. 120,750 ක් අංක 116-1- 1-1101 දරන වැය විෂයට බැර කර ඇත

වරද නිවැරදි කිරීම සඳහා 116-1-1-0-1101-11 වැය විෂයට රු.241,500 ක් බැර කළ යුතුය.

1.6.2 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

දේපල පිරිසක හා උපකරණ ගිණුම්ගත කිරීමේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත SA 80 ප්‍රකාරව වෙනත් යන්ත්‍ර හා උපකරණ යටතේ ආරම්භක ශේෂයන් දක්වා නොතිබුණද මූල්‍ය ප්‍රකාශන වල ACA 6 හි මූල්‍ය නොවන වත්කම් පිළිබඳ ප්‍රකාශයේ වෙනත් යන්ත්‍ර හා උපකරණ යටතේ රු. 3,400,978 ක ආරම්භක ශේෂයක් දක්වා තිබුණි.	විගණන නිරීක්ෂණය නිවැරදි බව පිළිගනිමි. මෙම රු.3,400,978 ක වත්කම් 2020 වර්ෂය තුළ මිලදී ගෙන ඇති වත්කම් වේ.	මිලදී ගන්නා ලද වත්කම් මූල්‍ය ප්‍රකාශන වල නිවැරදිව දැක්විය යුතු වේ.
(ආ) පිරිවැය රු.41,000,000 ක් වූ වාහන තුනක් පිළිබඳ තොරතුරු මූල්‍ය ප්‍රකාශනයේ ACA - 6 හි හෝ භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත SA 81 යටතේ දක්වා නොතිබුණි.	මෙම වටිනාකම වත්කම් ලෙස ගිණුම් ගත කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමි	සියලු වත්කම් ගිණුම් ගත කළ යුතු වේ.

1.6.3 ලේඛන හා පොත්පත් පවත්වා නොතිබීම

අමාත්‍යාංශය විසින් පහත දැක්වෙන ඇතැම් ලේඛන පවත්වා නොතිබුණු බව නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය විය.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විගණන විමසුම් ලේඛනය මුදල් රෙගුලාසි 452(1) ප්‍රකාර විගණන විමසුම් ලේඛනයක් පවත්වා නොතිබුණි.	එකඟ වෙමි. යාවත්කාලීන කරමින් පවති.	මුදල් රෙගුලාසි 452(1) ප්‍රකාර විගණන විමසුම් ලේඛනය යාවත්කාලීන කර පවත්වාගත යුතු වේ.
(ආ) හානි පිළිබඳ ලේඛනය මුදල් රෙගුලාසි 110 ප්‍රකාරව හානි පිළිබඳ ලේඛනයක් පවත්වා නොතිබුණි.	-එම-	මුදල් රෙගුලාසි 110 හි විධිවිධාන ප්‍රකාර ඒ යටතේ වන ආකෘතිය අනුව හානි පිළිබඳ ලේඛනයක් පවත්වා ගත යුතු වේ.

(ඇ) බැරකම් පිළිබඳ ලේඛනය

මුදල් රෙගුලාසි 214 ප්‍රකාරව
බැරකම් පිළිබඳ ලේඛනයක්
පවත්වා නොතිබුණි.

-එම-

මුදල් රෙගුලාසි 214 ප්‍රකාරව
බැරකම් නීතිපතා පරීක්ෂා
කළ හැකි වන පරිදි බැරකම්
ලේඛනයක එම බැරකම්
සටහන් කළ යුතු වේ.

1.6.4 විගණන සාක්ෂි නොවීම

පහත සඳහන් ගනුදෙනු සම්බන්ධයෙන් විගණන සාක්ෂි ඉදිරිපත් කර නොතිබුණි.

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ
අදහස් දැක්වීම

නිර්දේශය

(අ) අමාත්‍යාංශය වෙත සමාලෝචිත
වර්ෂයේදී ඉදිරිපත් කරන ලද
විගණන විමසුම් 03 කට 2021 මැයි
31 දින වන විටදී පිළිතුරු ඉදිරිපත්
කර නොතිබුණු අතර, එම
විමසුම්වලට අදාළ ගණනය කළ
හැකි ගනුදෙනුවල වටිනාකම
රු.4,106,802,713ක් විය.

පිළිතුරු සපයා නොතිබුණි.

මුදල් රෙගුලාසි 155 ප්‍රකාරව
ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා/
ගණන්දීමේ නිලධාරියා විසින්
මුදල් රෙගුලාසි 452(1) හි සඳහන්
විගණන විමසුම් ලේඛනය
නියමිත කාලයකට පසුව පරීක්ෂා
කර බලා ලැබී ඇති විගණන
විමසුම්වලින් පෙන්වා දී ඇති
අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු
කළ යුතු අතර, එම විමසුම්වලට
වහාම පිළිතුරු ලබා දිය යුතුය.
එසේ පිළිතුරු ලබාදීම ප්‍රමාද විය
හැකි විමසුම් වෙනම ඒ සඳහා
අතුරු වාර්තාවක් යැවීමට කටයුතු
කළ යුතු වේ.

(ආ) 2020 ජනවාරි සහ පෙබරවාරි
මාසවලට අදාළ මාසික ගිණුම්
සාරාංශ විගණනය වෙත ඉදිරිපත්
නොකෙරුණි.

එකඟ වෙමි.
යාවත්කාලීන කරමින් පවතී.

මාසික ගිණුම් සාරාංශ විගණනය
වෙත ඉදිරිපත් කළ යුතු වේ.

(ඇ) අක් මුදල් ගැලපුම් ගිණුමේ හරස්
සටහන් වශයෙන් දක්වා තිබුණු
රු.6,111,379 සම්බන්ධයෙන්
තොරතුරු විගණනයට ඉදිරිපත්
නොවීය.

මේ පිළිබඳ අවශ්‍ය පැහැදිලි
කිරීම් ඉතා ඉක්මනින් ඔබ
වෙත ඉදිරිපත් කිරීමට කටයුතු
කරන බව කාරුණිකව දන්වා
සිටිමි

හරස් සටහන් සම්බන්ධ විස්තර
විගණනය වෙත ඉදිරිපත් කළ
යුතු වේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වැය විෂයයන් 12 ක් සඳහා සලසා තිබුණු රු. 5,830,000 ක් වූ මුළු ශුද්ධ ප්‍රතිපාදනයම ඉතිරි වී තිබුණි.	මෙම අමාත්‍යාංශය 2020 සැප්තැම්බර් සිට ආරම්භකර ඇත. ඊට පෙර පැවති ශීර්ෂ අංක 53 ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍යාංශය අභෝගී කර එම අමාත්‍යාංශය යටතේ තිබූ වියදම් මෙම අමාත්‍යාංශයට ගෙන ඇත. සත්‍ය වශයෙන්ම මෙම අමාත්‍යාංශයට (116 වැය ශීර්ෂය) ප්‍රතිපාදන වෙන්කර දෙනු ලැබුවේ 2020 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා පමණි. ඒ අනුව එම ප්‍රතිපාදන උපරිම වශයෙන් උපයෝජනය කර ඇති අතර වෙන් කල මුළු ප්‍රතිපාදන වැය කිරීමට නොහැකි වී ඇත්තේ ප්‍රමාණවත් අක්මුදල් නොලැබීම, කොරෝනා වසංගතය හේතුවෙන් ඉටු කල යුතු වැඩ කටයුතු අඩාල වීම යන කරුණු හේතු වී ඇත.	මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදි වියදම් ඇස්තමේන්තු පිළියෙල කළ යුතු වේ.
(ආ) වැය විෂයයන් 53 ක් සඳහා රු. 678,908,109 ක අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයන්ට අදාල ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 12 සිට සියයට 99 අතර පරාසයක් ගෙන තිබුණි.	- එම-	-එම-

(ඇ) අමාත්‍යාංශය අදාළ වැය ශීර්ෂය යටතේ වැඩ සටහන් 01 හි වැය විෂයයන් 5 ක් සඳහා රු. 7,230,000 ක් ද , වැඩ සටහන් 02 හි වැය විෂයයක් සඳහා රු. 31,000,000 ක් ද වශයෙන් එකතුව රු. 38,230,000 ක් වීරමොං පරිපාටිය යටතේ අතිරේක ප්‍රතිපාදන සලසා තිබුණි. එය එක් එක් වැය විෂයයේ ඇස්තමේන්තු ප්‍රතිපාදනයෙන් සියයට 60 සිට සියයට 700 දක්වා පරාසයක් ගෙන තිබුණි.

- එම-

-එම-

(ඈ) වැඩ සටහන් 01 හි වැය විෂයයන් 05 ක් සඳහා රු. 4,980,000 ක් සහ වැඩ සටහන් 02 හි වැය විෂයයක් සඳහා රු. 31,000,000 ක් වශයෙන් රු. 35,980,000 ක් වීරමොං පරිපාටිය යටතේ ප්‍රතිපාදන අඩුකර තිබුණි. එය එක් එක් වැය විෂයයේ ඇස්තමේන්තු ප්‍රතිපාදනයෙන් සියයට 28 සිට සියයට 100 ක් වන පරාසයක් දක්වා ගෙන තිබුණි.

මෙම අමාත්‍යාංශය නව අමාත්‍යාංශයක් වූ නිසා අමාත්‍යාංශයට අවශ්‍ය මිලදී ගැනීම් සහ රජවාස ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීම සඳහා වීරමොං ක්‍රියාපටිපටිය යටතේ අතිරේක ප්‍රතිපාදන සලසා ගන්නා ලදී.

-එම-

2.2 සීමා ඉක්මවීම්

රජයේ අත්තිකාරම් කාර්යයන් සඳහා පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන් ඉක්මවීම් හා ළඟා නොවීම් පිළිබඳ විගණන නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ නිර්දේශය අදහස් දැක්වීම

අමාත්‍යාංශයේ 2020 වර්ෂයේ රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් (බී) ගිණුම සම්බන්ධයෙන් විසර්ජන පනතින් බලය දෙනු ලැබූ අවම ලැබීම් සීමාව රු. 6,000,000 ක් වූ අතර මු.රෙ. 503(1) යටතේ සිදු වූ ගැලපුම් ඉවත් කළ පසු මුදලින් තරා ලැබීම් රු. 3,061,083 ක් වී තිබුණි. ඒ අනුව අමාත්‍යාංශය විසින් විසර්ජන පනතින් බලය දෙනු ලැබූ අවම ලැබීම් සීමාව ළඟා කරගෙන නොතිබුණි.

පිලිගනිමි.

රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් (බී) ගිණුම සම්බන්ධයෙන් විසර්ජන පනතින් බලය දෙනු ලැබූ අවම ලැබීම් සීමාව ළඟා කර ගත යුතු වේ.

2.3 බැරකම් හා බැඳීම්වලට එළඹීම

බැරකම් හා බැඳීම්වලට අදාළව අනාවරණය වූ විගණන නිරීක්ෂණ පහත සඳහන් වේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මූල්‍ය ප්‍රකාශනයේ බැඳීම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශනයේ බැඳීම් සහ බැරකම් නොමැති බව සඳහන් කර තිබුණද, 2021 වර්ෂයේ ගෙවීම් සම්බන්ධ නියැදි පරීක්ෂාවේදී 2020 වර්ෂයට අදාළ රු. 4,416,559 ක ගෙවීම් 2021 වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි මාස තුළදී ගෙවා ඇති බව නිරීක්ෂණය විය.	2021 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන අවස්ථාවේ මෙම බැරකම් හා බැඳීම් ඇතුළත් කරන බව දන්වා සිටිමි.	බැඳීම් සහ බැරකම් නිවැරදිව හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනයේ බැඳීම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශනයේ දැක්විය යුතු වේ.
(ආ) අංක 116 – 1 – 2 – 1002 වැය විෂය යටතේ ඉතිරිය ඉක්ම වූ බැරකම් රු. 601,023 ක් පැවති අතර මේ සම්බන්ධයෙන් මු.රෙ 94 ප්‍රකාරව කටයුතුකර නොතිබුණි.	මු.රෙ 94 ප්‍රකාරව කටයුතු කරන බව දන්වා සිටිමි.	ඉතිරිය ඉක්ම වූ බැරකම් සම්බන්ධයෙන් මු.රෙ 94 ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.

2.4 ප්‍රධාන ගණන්දීමේ නිලධාරී/ගණන්දීමේ නිලධාරී විසින් සිදු කළ යුතු සහතිකවීම්

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වන වගන්තියේ විධිවිධාන අනුව අමාත්‍යාංශයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීතාවය පිළිබඳව කලින් කල සමාලෝචනය සිදු කර ඒ අනුව පද්ධති ඵලදායී ලෙස කර ගෙන යෑමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතු බවත්, එම සමාලෝචනයන් ලිඛිතව සිදු කර එහි පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණත්, එවැනි සමාලෝචනයන් සිදු කළ බවට ප්‍රකාශ විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරියේදී පිළිතුරු ලබා දීමට කටයුතු කරමි.	2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.

(ආ) විගණකාධිපතිවරයාට අවශ්‍ය වන පරිදි නිශ්චිත පිළිතුරු ලබා දී -එම-
 කාලසීමාවන් තුළ සියළුම විගණන විමසුම්වලට නැත.
 පිළිතුරු සැපයීම සිදු වන බවට ප්‍රධාන
 ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරී
 විසින් සහතික විය යුතු වුවත්, වාර්තාවේ 3.3
 ඡේදය ප්‍රකාරව විගණන විමසුම්වලට පිළිතුරු
 ලබා දී නොතිබුණි.

(ඇ) අභ්‍යන්තර විගණන කර්තව්‍ය නිසි පරිදි -එම- -එම-
 ක්‍රියාත්මක කිරීම සඳහා ඵලදායී ක්‍රමවේදයක්
 ඇති බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හා
 ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු වුවත්,
 වාර්තාවේ 4.1 ඡේදයේ සඳහන් නිරීක්ෂණ අනුව
 එම අවශ්‍යතාවය ඉටු කර නොතිබුණි.

2.5 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහ කර දැක්වේ.

නීති, රීති හා රෙගුලාසි වලට යොමුව -----	නිරීක්ෂණය -----	ප්‍රධාන නිලධාරීගේ අදහස් දැක්වීම	ගණන්දීමේ නිර්දේශය
-----	-----	-----	-----

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
 සමාජවාදී ජනරජයේ මුදල්
 රෙගුලාසි සංග්‍රහය

(අ) මුදල් රෙගුලාසි 104 (1), 104 (3) හා 104 (4)	වාහන අනතුරු 05 ක් සම්බන්ධයෙන් දින 07 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු මූලික පරීක්ෂණ වාර්තාව හා මාස 03 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු අවසාන පරීක්ෂණ වාර්තාව පිළියෙළ කර නොතිබුණි.	2020 දෙසැම්බර් 31 දිනට මුදල් රෙගුලාසි 104 වාර්තා 04 ක් පිළියෙළ කර අවසන් කර තිබූ අතර අනෙකුත් අනතුරු සම්බන්ධයෙන් අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නිලධාරීන් පත් කර ඇත.	වාහන අනතුරු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104 (1), 104 (3) හා 104 (4) ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.
--	---	--	--

(ආ) මුදල් රෙගුලාසි 395 (ඇ)	එක් එක් මාසය අවසානයේ ඇති ගණුදෙනු තත්වය සම්බන්ධයෙන් ඊළඟ මාසයේ 15 වන දිනට පෙර බැංකු	වර්තමානයේ මෙම අමාත්‍යාංශය ඊළඟ මස 15 වැනි දිනට පෙර බැංකු සැසඳීම සකස් කරයි.	මුදල් රෙගුලාසි 395 (ඇ) ප්‍රකාරව එක් එක් මාසය අවසානයේ ඇති
----------------------------	---	---	--

සැසඳුම් ප්‍රකාශයක් පිළියෙල කළයුතු වුවත් අමාත්‍යාංශය විසින් ඒ අනුව කටයුතු කර නොතිබුණි.

ගනුදෙනු තත්වය සම්බන්ධයෙන් ඊළඟ මාසයේ 15 වන දිනට පෙර බැංකු සැසඳුම් ප්‍රකාශයක් පිළියෙල කළයුතු වේ.

2.6 තැන්පත් ශේෂයන්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) 2006 අංක 12 දරන මුද්දර බදු පනතේ 7 වගන්තිය ප්‍රකාරව වැටුපෙන් අයකර ගන්නා මුද්දර ගාස්තු එක් එක් කාර්තුව අවසන් වී දින 15 ක් ඇතුළත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ප්‍රේෂණය කල යුතු වුවත් 2020 ජනවාරි සිට දෙසැම්බර් දක්වා අමාත්‍යාංශය අයකරගෙන තිබූ රු. 24,725 ක් වූ මුද්දර ගාස්තු 2021 මාර්තු 01 දිනවන විටත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ප්‍රේෂණය නොකර පොදු තැන්පත් ගිණුමට බැර කර තිබුණි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුද්දර ගාස්තු සඳහා ලියාපදිංචි වී එම මුද්දර ගාස්තු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරන බව කාරුණික දන්වා සිටිමි.

2006 අංක 12 දරන මුද්දර බදු පනතේ 7 වගන්තිය ප්‍රකාරව වැටුපෙන් අයකර ගන්නා මුද්දර ගාස්තු එක් එක් කාර්තුව අවසන් වී දින 15 ක් ඇතුළත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ප්‍රේෂණය කල යුතු වේ.

(ආ) රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට ප්‍රේෂණය කල යුතු රු.235,360 ක් සහ සේවක අර්ථසාධක අරමුදලට ප්‍රේෂණය කලයුතු රු. 85,103 ක් අදාල ආයතන වෙත ප්‍රේෂණය නොකර පොදු තැන්පත් ගිණුමට බැර කර තිබුණි.

මෙම මුදල කඩිනමින් රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට හා සේවක අර්ථසාධක අරමුදලට ප්‍රේෂණය කරන බව දන්වා සිටිමි.

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට සහ සේවක අර්ථසාධක අරමුදලට ප්‍රේෂණය කල යුතු මුදල් නොපමාව ප්‍රේෂණය කල යුතු වේ.

2.7 බැංකු ගිණුම් මෙහෙයවීම

බැංකු ගිණුම් මෙහෙයවීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේදී අනාවරණය වූ අඩුපාඩු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ රු.1,862,716 ක් වූ චෙක්පත් සම්බන්ධයෙන් මු.රෙ. 396 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ චෙක්පත් සම්බන්ධයෙන් ඉදිරියේදී මුදල් රෙගුලාසි 396 ප්‍රකාරව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනේ.	නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ චෙක්පත් සම්බන්ධයෙන් මු.රෙ. 396 ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 සැලැස්ම කිරීම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2006 මාර්තු 24 දිනැති ජාතික අයවැය චක්‍රලේඛ අංක 128 ප්‍රකාරව වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.	වෙළෙඳ අමාත්‍යාංශය 2020.08.09 දිනැති අති විශේෂ ගැසට්පත්‍රය ප්‍රකාර ස්ථාපනය කරන ලද අතර මින් පෙර අමාත්‍යාංශ කිහිපයක කොටස් එකතු වී සකස් වී තිබුණු අභ්‍යන්තර, වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය වෙළෙඳ අමාත්‍යාංශය බවට පත් විය. නිලධාරී හිඟය සහ අමාත්‍යාංශයට ඉඩ පහසුකම් සපයා ගැනීමට තිබූ දුෂ්කරතා නිසා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබිණි. එසේ වුවද 2021 වර්ෂයට ප්‍රසම්පාදන සැලැස්ම සකස් කර ඇත.	2006 මාර්තු 24 දිනැති ජාතික අයවැය චක්‍රලේඛ අංක 128 ප්‍රකාරව වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කළ යුතු වේ.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස්
දැක්වීම

නිර්දේශය

2020 දෙසැම්බර් 31 දිනට පැවති වාහන මෙම වාහන පවරා ගැනීම සඳහා අමාත්‍යාංශය පරිහරණය
19 ක අයිතිය අමාත්‍යාංශය වෙත දැනට කටයුතු කරමින් පවතී. කරන වාහන අමාත්‍යාංශය
පවරාගෙන නොතිබුණි. වෙත පවරාගත යුතු වේ.

මෙම වාහන පවරා ගැනීම සඳහා අමාත්‍යාංශය පරිහරණය
දැනට කටයුතු කරමින් පවතී. කරන වාහන අමාත්‍යාංශය
වෙත පවරාගත යුතු වේ.

අමාත්‍යාංශය පරිහරණය
කරන වාහන අමාත්‍යාංශය
වෙත පවරාගත යුතු වේ.

3.3 විගණන විමසුම්වලට පිළිතුරු ලබා නොදීම

අමාත්‍යාංශය වෙත නිකුත් කරන ලද විගණන විමසුම් 03 ක් සඳහා 2021 අගෝස්තු 31 දින වන විටත් පිළිතුරු එවා නොතිබුණි.

4. යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස්
දැක්වීම

නිර්දේශය

අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබුණි.

අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කිරීමට අදාළව ප්‍රධාන අභ්‍යන්තර විගණක හා අභ්‍යන්තර විගණක යන තනතුරු දෙකම මේ වන විට පුරප්පාඩුව පවතින අතර තනතුර කඩිනමින් සම්පූර්ණ කර දෙන ලෙස ලිඛිතව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව දැනුවත් කර සිහි කැඳවීම් ද යවා ඇත. මෙම තත්ත්වය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කර ඇත. මෙයට හේතුව නිලධාරී හිඟය බව දන්වා සිටිමි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40 වගන්තිය ප්‍රකාරව අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කල යුතු වේ.

4.2 විගණන හා කළමනාකරණ කමිටුව

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

නිර්දේශය

2016 ජනවාරි 28 දිනැති අංක සීඑම්ඒ / CIR-EDIT / 2016 දරන චක්‍රලේඛයේ 2 වන ඡේදය ප්‍රකාරව 2020 වර්ෂය සඳහා විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පවත්වා නොතිබුණි.

අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කිරීමට අදාළව ප්‍රධාන අභ්‍යන්තර විගණක හා අභ්‍යන්තර විගණක යන තනතුරු දෙකම මේ වන විටත් පුරප්පාඩුව පවතින බැවින් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබුණි. එසේම එම අංශයට අනුයුක්ත කිරීමට තරම් පළපුරුදු ප්‍රමාණවත් නිලධාරීන් අමාත්‍යාංශයේ නොමැති බව දන්වා සිටිමි.

චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පවැත්විය යුතු වේ.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

නිර්දේශය

2020 දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය 111 ක් වූ අතර ඉන් තනතුරු 55 ක් එනම් සියයට 50ක් පුරප්පාඩුව පැවතුනි.

මේ වන විට පුරප්පාඩු පවතින තනතුර කඩිනමින් සම්පූර්ණ කර දෙන ලෙස ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇත.

අවශ්‍යතා සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය තනතුරු සඳහා වන පුරප්පාඩු පිරවීමට කටයුතු කල යුතු වේ.